



**මාධ්‍ය නිවේදනය**  
**කාර්මික නිෂ්පාදන දර්ශකය : 2019 නොවැම්බර්**  
**ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව**

දුරකථනය: 011 - 2147401

ෆැක්ස්: 011-2147412

2020 ජනවාරි 09

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 නොවැම්බර් මාසය සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2018 වර්ෂයේ නොවැම්බර් මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2019 වර්ෂයේ නොවැම්බර් මස කාර්මික නිෂ්පාදන දර්ශකය 1.3% ක වැඩිවීමක් වාර්තා කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අයි. ආර්. බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළා ය. තව ද 2019 සහ 2018 යන වර්ෂවල නොවැම්බර් මස මෙම දර්ශකය පිළිවෙලින් 108.8ක් සහ 107.4 ක් විය.

කාර්මික නිෂ්පාදන දර්ශකය ද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලැබේ. මෙම දත්ත ආර්ථිකයේ ප්‍රවණතා හඳුනා ගැනීමට, ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමට හා ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමට වැදගත් වේ. කාර්මික නිෂ්පාදන දර්ශකය මඟින්, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම සිදු කෙරේ. තව ද මෙමඟින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය.

නිෂ්පාදන කර්මාන්ත සැලකීමේ දී නිෂ්පාදන කාණ්ඩ 20ක් අතුරින් නිෂ්පාදන කාණ්ඩ 12ක්ම 2018නොවැම්බර් මසට සාපේක්ෂව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරයි. ඒ අතරින්, 'දැව සහ දැව ආශ්‍රිත නිෂ්පාදන', 'කඩදාසි සහ කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන' සහ 'රසායනික සහ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය' වල පිළිවෙලින් 38.6%, 29.4% සහ 25.0% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. 2019නොවැම්බර් මස ආහාර නිෂ්පාදනයේ 2.8% ක වැඩිවීමක් වාර්තා විය.

සෘණාත්මක වර්ධනයක් පෙන්නුම් කළ නිෂ්පාදන කාණ්ඩ 8 අතුරින්, 'දුම්කොළ නිෂ්පාදනය', 'වෙනත් නිෂ්පාදන' (මෝටර් රථ හා ටේලර් නිෂ්පාදන, වෙනත් ගමනාගමන උපකරණ නිෂ්පාදනය, ආහරණ නිෂ්පාදන) සහ 'රබර් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනය', වල 2018 වර්ෂයේ නොවැම්බර් මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 24.5%, 20.9% සහ 15.2% ක අඩුවීමක් වාර්තා කරයි.

කාර්මික නිෂ්පාදන දර්ශකය (2015=100)	
මාසය / වර්ෂය	දර්ශක අගය
2019 නොවැම්බර්	108.8
2018 නොවැම්බර්	107.4
ප්‍රතිශත වෙනස (%)	1.3

2019 නොවැම්බර් මස කාර්මික නිෂ්පාදන දර්ශකය පිළිබඳව වැඩි විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත. ([www.statistics.gov.lk](http://www.statistics.gov.lk)).